

ප්‍රධාන කාඩ්පත් හිමියන්ගේ සහ අතිරේක කාඩ්පත් හිමියන්ගේ අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම

- බැංකුව විසින් කලින් කලට තීරණය කරනු ලබන නියමයන් සහ කොන්දේසි මත සිය අභිමතය පරිදි අතිරේක කාඩ්පතක පහසුකමක් කාඩ්පත් හිමියාගේ පවුලේ සාමාජිකයින්ට ලබා දිය හැක. ගිණුමේ ඇති ඕනෑම අතිරේක කාඩ්පත(පත් වල) හිමිකරු (වත්) සහ එය නිකුත් කිරීමට බලය පවරන ලද කාඩ්පත් හිමියා කාඩ්පත(පත්) භාවිතා කිරීමෙන් උපවය වනු ලබන සියලුම ගාස්තු සඳහා එක්ව සහ වෙන් වෙන්ව වගකිව යුතුය. අතිරේක කාඩ්පත් පහසුකමක පැවැත්ම ප්‍රධාන කාඩ්පත් හිමියාගේ අඛණ්ඩ පැවැත්ම මත රඳා පවතී.
- ප්‍රාථමික සහ අතිරේක කාඩ්පත් හිමියා යන දෙදෙනාම කාඩ්පත් ගිණුමට නියම කර ඇති සීමාව බෙදා ගනිමින් කටයුතු කරනු ලැබේ.
- ප්‍රාථමික සහ අතිරේක කාඩ්පත් හිමියා යන දෙදෙනාම කාඩ්පත් භාවිතයෙන් ක්‍රියාවට නංවන සියලුම ගනුදෙනු සඳහා එක්ව සහ වෙන් වෙන්ව වගකිව යුතුය.
- ප්‍රාථමික කාඩ්පත් හිමියාට බැංකුවට ලිඛිත දැනුම්දීමක් අඩකින් කපා දැමූ අතිරේක කාඩ්පත සමඟ යැවීමෙන් අතිරේක කාඩ්පත් පහසුකම ඉවත් කර ගත හැක.
- ප්‍රාථමික සහ අතිරේක කාඩ්පත් හිමියා අතර ඇති වන යම් ආරවුලක් ප්‍රාථමික සහ අතිරේක කාඩ්පත් හිමියාගේ වගකීම්, වගකීම් සහ බැඳීම්වලට බල නොපායි.
- අතිරේක කාඩ්පත් හිමියා විසින් උපචිත සියලුම ගනුදෙනු සහ කවර හෝ ගාස්තුවක් වලංගු වන අතර එවැන්නක් ප්‍රාථමික කාඩ්පත් හිමියාට බැඳීමක් බවට පත්වනසේම එය ප්‍රාථමික කාඩ්පත් හිමියාගේ වගකීමක් ද වේ.
- අතිරේක කාඩ්පතේ වලංගුභාවය ප්‍රාථමික කාඩ්පතේ වලංගුභාවය මත රඳා පවතී. ප්‍රාථමික කාඩ්පත බැංකුව විසින් අවසන් කරනු ලැබුවහොත් හෝ ප්‍රාථමික කාඩ්පත් හිමියාගේ ඉල්ලීම මත වසා දැමුවහොත්, අතිරේක කාඩ්පත ද වසා දමනු ලැබේ. කෙසේ වෙතත්, අතිරේක කාඩ්පතක් වසා දැමීම ප්‍රාථමික කාඩ්පත් ක්‍රියාකාරිත්වයට කිසිදු බලපෑමක් ඇති නොකරයි.
- නියමයන් සහ කොන්දේසි කඩ නොකළහොත්, ප්‍රාථමික කාඩ්පත සමඟ සියලුම අතිරේක කාඩ්පත්වල වලංගුභාවය බැංකුව ස්වයංක්‍රීයව අලුත් කරනු ඇත.